



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2017 පෙබරවාරි මස 07 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01 - 2017

ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5 ක් දක්වා ඉහළ ගියේය. කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේය. කාලපමාවක් සහිතව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනයෙහි, කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙලින්, සියයට 4.2 ක් සහ සියයට 6.7 ක් විය. බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් සහ අයහපත් කාලගුණ තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් මෑත කාලයේ දී උද්ධමනයේ කිසියම් ඉහළ යෑමක් සිදු වුවද, නිසි සැපයුම් සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර තුළ දී සාමාන්‍ය උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.

මේ අතර, 2016 වසර අවසානයේ දී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය සියයට 21.9 ක ඉහළ අගයක් වාර්තා කළේය. 2016 ජූලි මාසයේ පැවැති සියයට 28.5 ක ඉහළ මට්ටම හා සාපේක්ෂව ණය වර්ධනයෙහි කිසියම් අඩු වීමක් වාර්තා වුවද, නාමික හා මූර්ත පොලී අනුපාතිකවල සැලකිය යුතු ඉහළ යෑම මධ්‍යයේ වුවද ණය ප්‍රසාරණය ඉහළ මට්ටමක පැවැතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2016 වසර අවසානයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වර්ධනය සියයට 18.4 ක ඉහළ මට්ටමක පැවතියේය. අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධනය සහ මැදි තනි අගයක මට්ටමේ උද්ධමනය හා ගැලපෙන අගයක් දක්වා මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය 2017 වසර තුළ දී ක්‍රමිකව මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ අංශය සැලකූ කල, ආනයන වියදම් ඉහළ යෑම සහ අපනයන ආදායමේ අඩුවීම හේතුවෙන් වෙළඳ ශේෂයේ සමුච්චිත හිඟය 2015 වසරේ පළමු මාස එකොළහ තුළ දී පැවැති එ.ජ. ඩොලර් බිලියන 7.6 හා සාපේක්ෂව 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එ.ජ.ඩොලර් බිලියන 8.2 දක්වා තවදුරටත් පුළුල් විය. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, වෙළඳ ශේෂයේ හිඟය මගින් සමස්ත ගෙවුම් ශේෂය මත ඇති කරනු ලබන අහිතකර බලපෑම තවදුරටත් අවම කිරීමට හේතු විය. 2016 වසරේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 3.4 දක්වා සියයට 14.0 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 7.2 දක්වා සියයට 3.7 කින් වර්ධනය විය. 2016 වසරේ පළමු මාස නවය තුළ දී සෘජු විදේශ ආයෝජන ලැබීම් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වූ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ විදේශ ආයෝජනවල පිටතට ගලායෑමක් වාර්තා විය. දළ නිල සංචිත, 2016 වසරේ අවසානයේ වාර්තා කළ එ.ජ. ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව 2017 ජනවාරි මස අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 5.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. විදේශ අංශයෙහි වර්ධනයන් පිළිබිඹු කරමින්, 2016 දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 3.8 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල 2017 වසරේ මේ දක්වා සියයට 0.5 කින් තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, 2015 වසර අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාවට නංවන ලද ස්ථායීකරණ ක්‍රියාමාර්ග සඳහා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රතිචාර දක්වමින් සිටින බව 2017 පෙබරවාරි 06 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. කෙසේ වෙතත්, අවශ්‍ය පරිදි තවදුරටත් සුදුසු පිළියම් යෙදීමේ අරමුණින් ඉදිරි කාලයේ දී සාර්ව ආර්ථික වර්ධනයන් සම්පව අධීක්ෂණය කිරීම අවශ්‍ය වේ. මෙම පසුබිම තුළ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙලින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50